

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික ආරක්ෂක අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 1971 අංක 38 දරන මුදල් පනතේ සහ 1985 අංක 09 දරණ ජාතික ආරක්ෂක අරමුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්චාත්‍යයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුෂ්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම්කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජාතික ආරක්ෂක අරමුදල වෙත පරිත්‍යාගයක් ලෙස ලැබී තිබුණු මැනික් ගල් ඔබ්බවන ලද ඔටු රූපය 2015 වර්ෂයේදී රු.2,890,415 ක් ලෙස ප්‍රත්‍යාගණනය කර රු.2,740,415 ක් වූ, ප්‍රත්‍යාගණන අතිරික්තය ප්‍රත්‍යාගණන සමුච්චිත අරමුදලට බැරකර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී මෙම ඔටු රූපය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පවරාදී තිබුණු අතර රු.2,890,415 ක් වූ ඔටු රූපයේ වටිනාකම වූ ප්‍රත්‍යාගණන සමුච්චිත අරමුදලට හර කිරීම වෙනුවට ආදායම් වියදම් ගිණුම හරකර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ උන්නතාවය රු. 2,890,415 ක් වැඩියෙන් දක්වා තිබුණු අතර 2024 දෙසැම්බර් 31 දිනට ප්‍රත්‍යාගණන සමුච්චිත අරමුදල එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ජර්නල් සටහනක් මගින් අදාළ නිවැරදි කිරීම් සිදුකිරීමට කටයුතු කරනු ලබන බව.	ප්‍රත්‍යාගණන සමුච්චිත අරමුදල හා සමුච්චිත අරමුදල මගින් අදාළ ගැලපීම් සිදුකළ යුතුය.

- (ආ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ උපදෙස් අනුව, රඳවාගැනීමේ බදු අඩු කරන ලද බැංකු ආයතනය විසින් රඳවාගැනීමේ බදු අඩු කර දින 30 ක් ඇතුළත තැන්පත්කරුවන් වෙත රඳවාගැනීමේ බදු සහතික නිකුත් කළ යුතු වුවද, රු. 3,895,651 ක්වූ රඳවාගැනීමේ බදු සඳහා අරමුදල විසින් රඳවාගැනීමේ බදු අඩු කිරීමේ සහතික ලබාගෙන නොතිබුණි.
- රඳවා ගැනීමේ බදු වලට අදාළ බදු සහතික අදාළ බැංකු වෙතින් ලබාදී නොමැති අතර, අදාළ බැංකු වෙතින් එම බදු සහතික ලබාගැනීමට කටයුතු කරනු ලබන බව.
- රඳවා ගැනීමේ බදු වලට අදාළ සහතික අදාළ බැංකු වෙතින් අප්‍රමාදව ලබාගත යුතුය.
- (ඇ) 2017 ඔක්තෝබර් 25 දිනැති අංක අමප/17/2287/703/085 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ජාතික ආරක්ෂක අරමුදල, ආදායම් බද්දෙන් නිදහස් කිරීමට ප්‍රතිපාදන නොමැති බවට තීරණයකර තිබුණි. ඒ අනුව අරමුදල විසින් ආදායම් බදු කාර්යයන්ට අනුගතවන පරිදි වාර්තා ඉදිරිපත් කිරීම හා ගිණුම් පිළියෙල කිරීම සිදුකළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- ජාතික ආරක්ෂක අරමුදල රණවිරු සුභසාධන කටයුතු පමණක් සිදුකරනු ලබන අතර, අරමුදල ආදායම් බදු වලින් නිදහස් කර ගැනීමේ හැකියාව පිළිබඳ සලකා බැලීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යොමුකර ඇති බව.
- 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත හා එහි සංශෝධිත පනත් ප්‍රකාරව, බදු වාර්තා ඉදිරිපත් කිරීමත්, බදු කාර්යයන්ට අනුගතවන පරිදි ගිණුම් පිළියෙල කිරීමත් සිදුකළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය මුදල් චක්‍රලේඛ 01/2020 මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877 (1) (ඇ)	ව්‍යවස්ථාපිත අරමුදලක ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛනය, එම අරමුදලේ අරමුණු වලට අනුකූලව පිළියෙල කර අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව, පවත්නා වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය සඳහා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වුවද, 2024 වර්ෂය සඳහා වූ අරමුදලේ අයවැය ලේඛනය දින 57 ක ප්‍රමාදයකින් පසු 2023 නොවැම්බර් 27 දින අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණි.	අයවැය ලේඛනය නියමිත දිනට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය සඳහා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට සටහන් තබාගන්නා ලද බව.	රාජ්‍ය මුදල් චක්‍රලේඛ 01/2020 මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877 (1) (ඇ) ප්‍රකාරව කටයුතු කළ යුතුය.

1.7 ආයෝජන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 සැප්තැම්බර් 02 දින රු. මිලියන 10.4 ස්ථාවර තැම්පතුවක් උපලබ්ධි කිරීමෙන් ඉතිරිව පැවති රු මිලියන 3.1කට අධික මුදලක් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් ජංගම ගිණුමෙහි පවත්වාගෙන තිබුණු අතර එම අතිරික්ත මුදල් කෙටිකාලීන ආයෝජන සඳහා යෙදවීමට කටයුතු කර නොතිබුණි.	උපලබ්ධි කර ලබා ගන්නා මුදල් උණ උපයෝජනයකින් තොරව එලදායීව ආයෝජනය කිරීම සඳහා සටහන් කර ගන්නා ලද බව.	අතිරික්ත අරමුදල් එලදායීව ආයෝජනය සඳහා කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 69,946,544 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උනන්දුව රු. 40,365,301 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.29,581,243 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව ආයෝජන මත පොලී ආදායම රු.53,799,919 කින් හෙවත් සියයට 40.65කින් අඩුවීම බලපා තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) “මෙන්සෙවණ” නිවාස ව්‍යාපෘතිය යටතේ 2024 වර්ෂයේදී රණවිරුවන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස 145 ක් සම්පූර්ණ කර ගැනීම සඳහා රු. මිලියන 138.33 ක ආධාර මුදල් වාරික 3 ක් යටතේ ගෙවීම සඳහා සැලසුම් කර පැවතියද, 2024 දෙසැම්බර් 31 දිනට නිවාස ප්‍රතිලාභීන් 136 ක් වෙත රු. මිලියන 43 ක් වූ පළමු වාරිකය පමණක් ගෙවා තිබුණි. ඒ අනුව ගෙවීමට සැලසුම් කළ මුදලින් සියයට 31 ක් පමණක් ගෙවීම හේතුවෙන් මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රමාණවත් කාර්යසාධනයක් ලභාකරගෙන නොතිබුණි.	ජාතික ආරක්ෂක අරමුදල මගින් ක්‍රියාත්මක මෙන් සෙවණ අර්ධ නිවාස ව්‍යාපෘතියට අදාළව සලකා බලන ගිණුම් වර්ෂයේ නිම කිරීමට අපේක්ෂිත කොටස එම වර්ෂයේම නිම කිරීමට සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කර කඩිනමින් නිමකිරීමට ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට අදාළ සුභ සාධක අංශ සහ ව්‍යාපෘතියට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව.	ඒ ඒ වර්ෂයේ සැලසුම් කළ අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගත යුතුය යුතුය.
(ආ) අරමුදලේ පාලක මණ්ඩලය 2023 නොවැම්බර් 17 දින රැස්වීමෙන් අනතුරුව 2024 වර්ෂය තුළ රැස්වී නොතිබුණි. මේ හේතුවෙන් අරමුදලේ 2024 වර්ෂයේ අයවැය ලේඛනය හා ක්‍රියාකාරී සැලැස්ම පාලක මණ්ඩලයේ පූර්ව අනුමැතියට ඉදිරිපත් කර නොතිබුණි. 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ අරමුදලේ මූල්‍ය ප්‍රකාශන, පාලක මණ්ඩලය රැස්වීමට ඉදිරිපත් කළ බවටද සනාථ නොකෙරුණි.	ජනාධිපති වරයා විසින් නව සමාජිකයකු පත් කිරීමෙන් අනතුරුව පාලක මණ්ඩලය රැස්වීමට කටයුතු කරනු ලබන අතර, 2024 වර්ෂයේ අයවැය ලේඛනය හා ක්‍රියාකාරී සැලැස්ම ඇතුළු ආවරණ අනුමැතියෙන් සිදුකර ඇති සියළුම ක්‍රියාකාරකම් පාලක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකරන බව දැනුම් දෙමි.	අයවැය, ක්‍රියාකාරී සැලැස්ම හා මූල්‍ය ප්‍රකාශන පාලක මණ්ඩල රැස්වීම් සඳහා ඉදිරිපත්කර අනුමැතිය ලබා ගත යුතු බව.

3.2 අරමුදලේ අඛණ්ඩ පැවැත්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජාතික ආරක්ෂක අරමුදලේ පූර්ව වර්ෂවල මූල්‍ය ප්‍රවීණ අනුව අරමුදල විසින් 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වර්ෂ 07 ක කාලය තුළ අඛණ්ඩව උපකාරක වාර්තා කර තිබුණු බැවින් අරමුදලේ ශුද්ධ වත්කම් රු. මිලියන 1,023.45 සිට රු. මිලියන 726 දක්වා ක්‍රමිකව පිරිහී තිබුණි. තවද එක් එක් වර්ෂයේ ආදායම ඉක්මවූ වියදම මූල්‍යනය කිරීම සඳහා වාර්ෂිකව ස්ථාවර තැන්පතු උපලබ්ධි කර තිබුණි. මෙම තත්ත්වය අරමුදලේ අඛණ්ඩ පැවැත්ම කෙරේ අහිතකරව බලපෑහැකිව පැවතුණි.	2025 වර්ෂයේ උණනාවයකින් තොරව අරමුදල පවත්වාගෙන යාමට සැලසුම්කර ඇති බව.	අරමුදලේ අය-වැය පාලන පිළිවෙත් හා අරමුදල් කළමනාකරණය කෙරේ අවධානය යොමු වියයුතු වීම.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1985 අංක 9 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනතේ 13 වගන්තිය ප්‍රකාරව අරමුදලේ මූල්‍ය ප්‍රකාශන සහ විගණකාධිපති වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු වුවත් අරමුදලේ 2018 සිට 2023 දක්වා වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශන සහ විගණකාධිපති වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කර නොතිබුණි.	2017 වර්ෂය දක්වා ජාතික ආරක්ෂක අරමුදල, මුදල් අමාත්‍යාංශය යටතේ පැවති අතර, ඒ දක්වා වාර්තා එම අමාත්‍යාංශය විසින් සභාගත කර නොතිබුණු බැවින් එම 2017 වර්ෂයේ වාර්තාවද ඇතුළත්ව 2023 වර්ෂය දක්වා විගණකාධිපති වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරමින් සිටින බව.	1985 අංක 9 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනතේ 13 වගන්තිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.